

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී ය.

එම්.පී.කේ මලගම්මන එ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම) 339/2018 (2018.08.28 දින පැවති කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය)

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු සහ අභියාචනා කාර්යපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්ය පටිපාටිය.

- සභාපති - මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
- කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙල්වි තිරුවන්ද
- කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල් - පියතිස්ස රණසිංහ

අභියාචක - එම්.පී.කේ මලගම්මන
 නොතීසිලත්පාර්ශවය - නම්කළ නිලධාරියා, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
 පෙනීසිටීම

අභියාචක - එම්.පී.කේ මලගම්මන
 පොදු අධිකාරිය - පැමිණ නැත

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	2017.12.20
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	පිළිතුරක් නැත
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.01.29
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	පිළිතුරක් නැත
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.03.28

අභියාචනයට පසුබිම්වූ කරුණු:

2017.12.20 දිනැති තොරතුරු ඉල්ලීම මගින් අභියාචක 2017.04.25 දින පැවති කම්කරු නිලධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයට අදාළ පහත තොරතුරු ඉල්ලා ඇත.

1. රාජකාරී ඉටු කළ විභාග ශාලාපතිවරුන් වෙත විභාග කොමසාරිස් විසින් ලබා දුන් උපදෙස් හා නියෝග සඳහන් ලේඛනවල පිටපත් ,
2. පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කළ පරීක්ෂකවරුන් වෙත විභාග කොමසාරිස් විසින් ලබා දුන් උපදෙස් හා නියෝග සඳහන් ලේඛනවල පිටපත්,

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී ය.

3. පිළිතුරු පත්‍ර ඇගයීම සිදු කළ පරීක්ෂකවරුන් වෙත විභාග කොමසාරිස් විසින් ලබා දුන් උපදෙස් හා නියෝග ලබා දී නොමැති නම් ඒ බව ලිඛිතව,
4. විභාගය පැවැත්වූ එක් එක් විභාග ශාලා ස්ථාන ගත කර තිබූ පාසල් වෙන් වෙන් වශයෙන්,
5. එක් එක් විභාග ශාලාවල රජාකාරී ඉටු කරනු ලැබූ විභාග ශාලාපතිවරුන්ගේ නම් සහ රාජකාරී ලිපිනයන් ,
6. කම්කරු නීති ප්‍රශ්න පත්‍රයේ සහ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ පිටපතක් බැගින් (පිළිතුරු සැපයීමට පෙර නීති ප්‍රශ්න පත්‍රයක් සහ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයක් බැගින්),
7. විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලය ලබා දුන්නේ යම් නිලධාරියෙක් නම් එම නිලධාරියාගේ නම, තනතුරු සහ රාජකාරී ලිපිනය හෝ යම් කමිටුවක් නම් එම කමිටුවේ සාමාජිකයන්ගේ නම්, තනතුරු සහ රාජකාරී ලිපිනයන්,
8. එක් එක් විභාග මධ්‍යස්ථානවල එකිනෙකට පටහැනි උපදෙස් හා නියෝග විභාග ශාලාපතිවරු විසින් අපේක්ෂකයින්ට ලබා දී ඇති බවට එම විභාගයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කිරීමට පෙර විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුවත්ව සිටියේ ද නැතිද යන්න
9. විභාගයේදී පිළිතුරු සැපයීමට ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම අතිරේක කඩදාසි ලබා දී ඇති විභාග මධ්‍යස්ථාන කවරේද යන්න
10. විභාගයේදී පිළිතුරු සැපයීම කම්කරු නීති ප්‍රශ්න පත්‍රය සඳහා පමණක් අතිරේක කඩදාසි ලබා දී ඇති විභාග මධ්‍යස්ථාන කවරේද යන්න
11. විභාගයේදී පිළිතුරු සැපයීමට ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම අතිරේක කඩදාසි ලබා නොදුන් විභාග මධ්‍යස්ථාන කවරේද යන්න
12. කම්කරු නීති ප්‍රශ්න පත්‍රයේ පිළිකරු ඇගයීම සඳහා ලකුණු ලබා දීමේ විධිමත් පරිපාටියක් (Marking Scheme) අනුගමනය කළේ ද නැතිද යන්න
13. සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ පිළිකරු ඇගයීම සඳහා ලකුණු ලබා දීමේ විධිමත් පරිපාටියක් (Marking Scheme) අනුගමනය කළේ ද නැතිද යන්න

තොරතුරු නිලධාරියාගෙන් සහ නම්කළ නිලධාරියාගෙන් නියමිත කාලය තුළ පිළිතුරක් නොලැබීම හේතුවෙන් අභියාචකයා 2017.09.26 දින කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

අභියාචනය විභාග කිරීමේ අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

අභියාචක අභියාචනය විභාග කරන අවස්ථාවේදී පවසා සිටියේ ඔහු 2017.04.25 දින පැවති කම්කරු නිලධාරීන් බදවා ගැනීමේ සීමිත තරග විභාගයට පෙනී සිටින ලද විභාග අපේක්ෂකයෙකු බවත් ඊට අදාළව ඉහත ලියවිලි අවශ්‍ය බවත් පවසා සිටින ලදී. බව පවසා සිටින ලදී.

පොදු අධිකාරිය අභියාචනා විභාගයට නොපැමිණෙන ලද අතර, මෙම අභියාචනා විභාගය 2018.08.28 දින ප.ව. 3.30 ට පැවැත්වෙන බව 2018.07.20 දිනැති ලිපිය මගින් පොදු අධිකාරිය දැනුවත් කර ඇත.

නියෝගය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුව විසින් එකමතිකව සම්මත කරන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවකි. එම පනතේ 15 (අ)

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී ය.

වගන්තිය යටතේ පරීක්ෂණ පැවැත්වීමට හා එම පරීක්ෂණ සඳහා පෙනීසිටින ලෙස යම් තැනැත්තකු වෙත නියම කිරීමට කොමිෂන් සභාවට බලතල ලබාදී ඇත.

ඉහත සඳහන් අභියාචනය සඳහා, පොදු අධිකාරිය කොමිෂන් සභාව විසින් සභාව ඉදිරියේ පෙනී සිටීමට නිකුත් කරන ලද නොතීසියට අනුව පෙනී සිටීම පැහැර හැරීමෙන්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39(1)(ඇ) වගන්තියට අනුව මහෙස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කොට රුපියල් පනස්දහසක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම ලක් විය හැකිය.

ඒ අනුව පොදු අධිකාරිය නොපැමිණීම නිසා 2018.10.10 දින ප.ව. 12.45 ට කල් තබන ලද මෙම අභියාචනය සඳහා එදිනට පැමිණන ලෙසට කොමිෂන් සභාව විසින් නියෝග කරනු ලැබේ.

අභියාචනය මෙයින් කල් තබනු ලැබේ.

මිලභ විභාග වාරය: 2018.10.10
